



රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය
 அரச சேவைகள், மாகாண சபைகள் மற்றும் உள்ளூராட்சி அமைச்சு
 Ministry of Public Services, Provincial Councils and Local Government

ඒකාබද්ධ සේවා අංශය

இணைந்த சேவைகள் பிரிவு

COMBINED SERVICES DIVISION

නිදහස් වතුරලය, කොළඹ 07, ශ්‍රී ලංකාව.

சுதந்திரச் சதுக்கம், கொழும்பு 07, இலங்கை.

Independence Square, Colombo 07, Sri Lanka

දුරකතන
 தொலைபேசி: (94) 011- 2694560
 Telephone

ෆැක්ස්
 தொலைநகல்: (94) 011- 2692254
 Fax

ඊ-මේල්
 மின்னஞ்சல்: dgcs@pubad.gov.lk
 E-mail

වෙබ් අඩවිය
 இணையத்தளம்: www.pubad.gov.lk
 Web Site

මගේ අංකය
 எனது இல
 My No

PA/CS/POLICY/Guidelines

ඔබේ අංකය
 உமதுஇல
 Your No

දිනය
 திகதி: } 2020.08.24
 Date

අමාත්‍යාංශ ලේකම්වරුන්
 දෙපාර්තමේන්තු ප්‍රධානීන්
 දිස්ත්‍රික් ලේකම්වරුන්
 ප්‍රාදේශීය ලේකම්වරුන්

ඒකාබද්ධ සේවයේ නිලධාරීන්ගේ පත්වීම ස්ථිර කිරීම නිර්දේශ කිරීම සහ අදාළ ලේඛන යොමු කිරීම

ඒකාබද්ධ සේවයේ නිලධාරීන්ගේ පත්වීම ස්ථිර කිරීම සඳහා අදාළ නිර්දේශ සහ අවශ්‍ය ලේඛන යොමු කිරීමේදී පහත කරුණු පිළිබඳව ඔබගේ අවධානය යොමු කළ යුතු බව කාරුණිකව දන්වමි.


02. ඒ අනුව මෙහි පහත ඇමුණුම I යටතේ පොදු උපදෙස් පත්‍රිකාව හඳුන්වා දී ඇත. එහි සඳහන් උපදෙස් අනුව, ඇමුණුම II යටතේ හඳුන්වාදෙන CSC –I ආකෘති පත්‍රය හා ඇමුණුම III යටතේ හඳුන්වාදෙන ලබන CSC –II ආකෘති පත්‍ර අතුරින් නිලධාරියා අයත් සේවාවට අදාළ වන CSC –II ආකෘති පත්‍රය සම්පූර්ණ කර නියමිත කාල සීමාව තුළ පත්වීම ස්ථිර කිරීම සඳහා ඒකාබද්ධ සේවා අංශය වෙත ලේඛන සමඟ ඉදිරිපත් කළ යුතුය.

03. ඒකාබද්ධ සේවයට අයත් සියලුම සේවාවල නිලධාරීන් සඳහා මෙම CSC –I ආකෘති පත්‍රය පොදු ආකෘති පත්‍රයක් වේ. එම ආකෘති පත්‍රය, නිවැරදිව සම්පූර්ණ කරන ලද එහි සඳහන් ලේඛනත් සමඟ නිලධාරියාගේ පත්වීම් දින සිට මාස 06 ක් ඇතුළත ඒකාබද්ධ සේවා අංශය වෙත ඉදිරිපත් කළ යුතුය.

04. නිලධාරීන්ගේ පරිවාසකාලය / වැඩබැලීමේ කාලය අවසන් වූ වහාම පත්වීම ස්ථිර කිරීම සඳහා ඒකාබද්ධ සේවා අංශය වෙත අවශ්‍ය ලේඛන ඉදිරිපත් කිරීමේදී, CSC –II ආකෘති පත්‍රය භාවිතා කළ යුතුය. ඒකාබද්ධ සේවයට අයත් සේවාවන් 07 සඳහා පහත පරිදි CSC –II ආකෘති පත්‍ර 07 ක් හඳුන්වා දී ඇත.

සේවය	අදාළ වන CSC -II ආකෘති පත්‍රය
රජයේ භාෂා පරිවර්තක සේවය	CSC -II / TS
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවය	CSC -II / ICTS
සංවර්ධන නිලධාරී සේවය	CSC -II / DOS
ශ්‍රී ලංකා රජයේ පුස්තකාලායාධිපති සේවය	CSC -II / LS
කළමනාකරණ සේවා නිලධාරී සේවය	CSC -II / MSO
කාර්යාල සේවක සේවය	CSC -II / OES
ඒකාබද්ධ රියදුරු සේවය	CSC -II / DS

05. දැනටමත් ඉදිරිපත් කර ඇති පත්වීම් ස්ථිර කිරීම් සඳහා වූ ඉල්ලීම් නැවත මෙම ආකෘති මඟින් ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන අතර 2020.01.01 දිනට පසුව ඒකාබද්ධ සේවයට පත්වන නිලධාරීන්ගේ පත්වීම් ස්ථිර කිරීම සඳහා යොමු කරන ලේඛන හා නිර්දේශ මෙම ආකෘති පත්‍ර මඟින් පමණක් නියමිත කාල සීමාව තුළදී යොමු කළ යුතු බව වැඩිදුරටත් දන්වා සිටිමි.



එස්. අලෝකබණ්ඩාර

ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්